

සම්භාව්‍ය සිංහල ගද්‍යාධ්‍යාන විධිකුමයන්හි උපමේයෝපමා හා විතෙක්පතුම (අමාවතුර හා බුත්සරණ ගුන්පද්ධිය ආගුයෙන්)

සම්භාව්‍ය සිංහල ගද්‍යාධ්‍යාන විධිකුමයන්හි උපමේයෝපමා හා විතෙක්පතුම
(අමාවතුර හා බුත්සරණ ගුන්පද්ධිය ආගුයෙන්)

පි.ඩී.සුගනපාල¹, අගුලුගග ධම්මින්ද හිමි
සිංහල අධ්‍යානාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

සංක්ෂේපය

සාහිත්‍යය යනු හාඡාව ප්‍රමුඛ මාධ්‍යය කරගත් නිර්මාණ ප්‍රවර්ගයයි. දක්ෂ නිර්මාණකරුවා රසේෂ්පාදනය සඳහා හාඡාත්මක විවිධ හරඹ සිදුකිරීමට සමත් වෙයි. අලංකාර යනුවෙන් සාහිත්‍ය විවාරයේදී සංකරනයට ලක්වන්නේ තදුපතුමයි. හාරතීය පුර්වාචාරය ඉගැන්වීම්වලට අනුව අර්ථාලංකාර හා ගබඳාලංකාර යනුවෙන් ද්විප්‍රහේද වන යලේක්ත රසේෂ්පාර්ශ්‍න හාජේපතුම අතර උපමාලංකාරයට හිම්වන්නේ සුවිශේෂත්වයයි. උපමාව විසින් සාහිත්‍යකරණයෙහි තදනාන්‍ය ගුණලක්ෂණ රක්ෂණය කෙරෙන අතර එනිසාම රසප්‍රතිතියෙහිලාද ප්‍රමුඛෝපස්තමිහක වෙයි. සාහිත්‍යයේ සුලබව හමුවන උපමාලංකාරය මගින් පුද්ගල, ජ්‍යාන, වස්ත්‍ර හෝ ඕනෑම සාහිත්‍යකරණ ප්‍රස්ත්‍රතයක් රසේෂ්පාදනය හා රසප්‍රාග්‍රාම මනාව සිදුකෙරෙන අතර ඒ සඳහා උපමාව හා උපමේය අතර අත්‍යන්ත සම්බන්ධතාව අත්‍යවශ්‍ය සාධකයයි. අමාවතුර හා බුත්සරණ සාහිත්‍යකරණයෙහි හාඡාව හාවිත කිරීම පිළිබඳව සැලකීමේදී සුවිශේෂ සාධකද්වයක් ලෙස හඳුනාගත හැකිය. කරුණවරුන් සතු හාඡා ඇුනය, වාක්කෙක්ෂය හා මාවිත්‍ය පද වරණයෙහි සුදුක්ෂණව සුවිශේෂ වෙයි. සමස්ත ගුණද්ධිය පුරාවටම ඉස්මතුව පැනෙන විශේෂම ලක්ෂණය නම් සන්නිවේදනාර්ථ සාර්ථක කරගැනීම වෙනුවෙන් මෙන්ම රසේෂ්පාදනය වෙනුවෙන්ද උපමාලංකාරය ප්‍රබල හාජේපතුමයක් ලෙස හාවිත කිරීමයි. ඒ අනුව සන්නිවේදන හා රසේෂ්පාදන උපතුමයක් ලෙස උපමේයෝපමාවල උපයෝගීතාව කුමක්ද? තත් සහලක්ෂණ හා සංස්කේෂණ මෙන්ම ප්‍රස්ත්‍රතාබද්ධ වරණය න්‍යායාත්මකව හඳුනාගැනීම සහ එහි යථායෝග්‍ය හාවිතය විසින් සන්නිවේදනාර්ථ මෙන්ම රසේෂ්පාදනයට ලැබෙන දායකත්වය අමාවතුර හා බුත්සරණ ආගුයෙන් සනිද්ධියන ව අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණ විය. ගුණාත්මක පර්යේෂණ කුමවේදයට අනුගතව ද්විතියික දත්ත සහ ප්‍රාථමික මූලාශ්‍ය පරිශිල්නයෙන් දත්ත ඒකරායි කරන ලදී. සංස්කෘත න්‍යායාචාරය වාදාගුයෙන් “උපමාව” නිර්ණය කෙරුණු අතර එය අමාවතුර හා බුත්සරණ කතුවරුන් විසින් හාවිත කරන ලද ආකාරය සනිද්ධියන සංසන්දන මගින් විශ්වේෂණය කෙරීමි. අධ්‍යායන අනාවරණයන් අතර උපමාශ්වමේය හාවිතය හාඡා සාහිත්‍ය කාව්‍යාදියෙහි ගෝජමාන මෙන්ම අනිච්චය අංශයක් වූ බවත්, අදාතන ලේඛනයෙහි සංවර්ධනයට සම්භාව්‍ය සාහිත්‍යගත උපමාශ්වමේය හාවිතයෙහි වැදගත්කමත් හඳුනා ගත හැකිය.

පමුණුපදස: අමාවතුර-බුත්සරණ, ආධ්‍යාත්‍යන විධි, උපමා උපමේය, කාව්‍යාලංකාර හාවිතෙක්පතුම

A Study on the rhetorical narrative forms of classical Sinhala Prose (Reference to Amawatura & Buthsarana)

Abstract

Literature belongs to a category of creative media dominated by language. A skilled designer can make different linguistic moves for creativity. The word ‘beautiful’ is used in literary criticism as an example of the unique use of figurative language (**UPAMALANKARA**) in literary writings.

Language techniques that are used to bring out rich language expressions in ancient Indian literature have been taken as the basis to analyze the use of figurative language. Indian literary theoreticians consider the figure of speech as something unique. With the use of figurative language people, objects, places or any literary description can be well produced and gratified or appreciated by the allegory that is found in the literature. There is a close connection between comparison and criterion.

The above-mentioned features could be uniquely seen in the two classical books ‘Amawatura’ and ‘Buthsarana’. The authors of these two classical books are recognized for the fine use of rich language expressions vocabulary and the ability to select rich and powerful words. These two unique authors have been successful in using comparisons and criteria. The research problem that has been analyzed is how comparison and criterion have been used in communication.

The research objective is to analyze the contribution made by figurative language to enrich communication. The examples have been taken from the two classical books mentioned above. Primary data and secondary data based on ‘Amawatura’ and ‘Buthsarana’ have been gathered according to the Qualitative methods. Comparison of the data collected from two books has been analyzed according to Indian Literary theoreticians’ ideas and views. The study concluded that the development of modern writing, comparison and criterion used in classical Literary work seems to play a significant role in modern Sinhala writing.

Keywords:

Allegory, Amawatura, Buthsarana, Figurative language, Narrative methods

සම්භාව්‍ය සිංහල ගද්‍යාචනය විධිකමයන්හි උපමේයෝගමා හා විවේත්පතුම (අමාවතුර හා බුත්සරණ ග්‍රන්ථද්‍රවය ආගුයෙන්)

1. හැඳින්වීම

නිර්මාණයිලි රචකයෙකුගේ ලේඛන ගෙලිය හෙවත් රචනා රිතිය සැකසෙනුයේ තම ග්‍රන්ථ රචනයෙහි අරමුණු සාධනය හා තත් පායික ජනයාගේ විජානන පරිමාව සැලකිල්ලට ගැනීමෙනි. “උපමා කාලිදාසස්” යනුවෙන් හාර්තිය විවාරකයින් මහා කවි කාලිදාසයන් ඩුවා දැක්වූයේ ද නිර්මාණ කාර්යයෙහි ලා එහි පැවති ප්‍රමුඛත්වය සලකමිනි. සංස්කෘත සාහිත්‍යධරයන් අතර විෂ්ණුගර්මන් ප්‍රඛිතරයා අවධානයට ලක්වනුයේ පංචතන්ත්‍රය නම් ග්‍රන්ථය රචනා කර සූත්‍රිය රජ දරුවන්ට නීති ගාස්තුය ඉගැන්වූ හෙයිනි. එහි දී මහුගේ මුහු හාවතය වූයේ ද උපමා කරා යොදා ගැනීම යි. සත්ව වරිත ඇතුළත් උපමා කරා එහි දක්නට හැකිවේ.

(ශ්‍රී සුමංගල ගබ්දකෝෂයට අනුව උපමා උපමේය පිළිබඳ ගබ්දකෝෂාර්ථ සැලකීමේ දී,

උපමා - සමානභාවය, උපමාලංකාර - කාව්‍යයන් හොබවන උපමාව, උපසංසන්දන - උපමා උපමේයන් ගැළපීම, උපසමස් - උපමා උපමේය පදයන් සම්බන්ධ කර කළ සමාසය, උපමාන - වස්තුවක සමානත්වය දක්වීමට ඉවහල් වන අතික් වස්තු, උපලත්තරපද - උපමානයක් පරපද කොට ඇති සමාසය, උපමිත - සමාන කළ, උපසමස් - උපමා සමාසය, උපමිති - උපමාව, උපමේයා - උපමා කටයුතු, යන විශ්‍රාජන දක්නට හැකි වේ.

(ශ්‍රී සුමංගල ගබ්දකෝෂය, (1999) සේරත නිමි, වැලිවිටියේ)

උපමා යෝජනය කාව්‍ය ගුණ සමඟ සංස්කෘත කාව්‍ය විවාරයේ දී සාකච්ඡා වූ අතර, මෙයින් සමාධි ගුණය ග්‍රන්ථ රචනයෙහි උපමා හාවතය හා සූජුව ම සම්බන්ධ වේ. අවස්ථා සිද්ධි හා වරිත වර්ණනයේ දී උපමේයෝගමා නිසි අයුරින් යෙදීම ලේඛකයාගේ රචනා ගෙලිය විවිතවත් වීමට ප්‍රබල සාධකයක් වේ.

සංස්කෘත කාව්‍ය විවාර සංකල්පයන්හි ආභාසය ලැබූ සිංහල ගද්‍ය සාහිත්‍යයේ අවශ්‍යීම්ත සම්භාව්‍ය ග්‍රන්ථද්‍රවයක් වන අමාවතුර කතුවර ගුරුලගේමින්ගේ හා බුත්සරණ කතුවර විද්‍යාවකුවරපිතින්ගේ උපයුක්ත රචනා රිතින් සැකසී ඇත්තේ ද මධ්‍යනගේ ග්‍රන්ථ අරමුණු සාධනය හා අපේක්ෂිත පායික ජන රුවිකත්වය පදනම් කොට ගෙන බැවි පැහැදිලි ය.

එම් සඳහා හාවත ගබ්දාර්ථ මායුරුපයය, අර්ථව්‍යක්ති, උදාරත්ව, මිශ්ස්, සමාධි වැනි ගද්‍යකාව්‍ය පරිමිත අර්ථගුණ ගුරුලගේම් හා විද්‍යාවකුවරපිතිගේ වාග් රචනා ගෙලිය ඔප් නැංවීමට අත්‍යන්තයෙන් ම දායක විණි. මෙසේ සැකසුණු රචනා රිතින් ග්‍රන්ථද්‍රවය පුරා විහිද යනුයේ කතුවරුන් විසින් හාවත විවිධාකාර උපමේයෝගමා ද ඇයුරු කර ගනිමිනි. මේ ග්‍රන්ථ රචනයන්හි දී උපයුක්ත උපමා උපමේය නිරික්ෂණයෙන් එම ප්‍රඛිතරුන්ගේ රචනා කොළඹයන්හි විශිෂ්ටත්වය මොනොවට වටහා ගත හැකිය.

2. අධ්‍යයන අරමුණ

භාෂාවේ මූලික අරමුණු අතර සන්නිවේදන කාර්යය ප්‍රමුඛ වෙයි. මානව භාෂාව මානව සන්නිවේදනයේ ප්‍රධාන මෙවලමයි. භාෂා සන්නිවේදනය මිනිසා ලද සුවිශේෂ දායාදයක් ලෙස සැලකෙන්නේ සෙසු සන්නිවේදන අතර අද්විතීය හා අසම සම වන්නේන් ඕනෑම සංකීර්ණ, අකාලික දෙයක් වුවද නිරවුල්ව මෙන්ම නිරවද්‍යතාවෙන් පැහැදිලි කළ හැකි තිසයි. සන්නිවේදනයේ යටෝක්ත නිරවුල් බව, නිරවද්‍යතාව මෙන්ම සාලෘංකාරවත් බවද ප්‍රවර්ධනය කෙරෙන භාෂෝපත්‍රමයක් ලෙස උපමාවට හිමිවන්නේ විශේෂත්වයකි. උපමා යෝජනය භාෂෝපත්‍රමයක් ලෙස සාර්ථක වීම සඳහා බලපාන සාධක කිහිපයකි. ගදුකරණයෙහිදී එය ආබ්‍යාන රිතිය සමග බද්ධ වන අතර ප්‍රස්තුතය, අපේක්ෂිතාර්ථ, සන්නිවේදනාර්ථ හා රසය යන සාධක මෙහිදී අධි-අවධානයට ලක්කිරීම අත්‍යවශ්‍ය වෙයි. තවද මාලෝපමා වැනි සංකීර්ණ සාහිත්‍යාලංකාර හාවිතය, සන්නිවේදනාර්ථ හා රස කෙරෙහි සාපුව බලපැමිකාරක වෙයි. එබැවින් උපමේයෝපමා යනු කුමක්ද? තත් සහලක්ෂණ හා සංස්කීර්ණ මෙන්ම ප්‍රස්තුතාබේද වරණය ත්‍යාගාච්මකව හඳුනාගැනීම සහ එහි යථායෝග්‍ය භාවිතය විසින් සන්නිවේදනාර්ථ මෙන්ම රසෝත්පාදනයට ලැබෙන දායකත්වය අමාවතුර හා බුත්සරණ ආගුයෙන් සනිද්ධියන ව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි.

3. අධ්‍යයන විධිකුමය

මෙම පර්යේෂණයේ දත්ත සම්පාදනය ප්‍රස්තකාල පරිඹිලනය මගින් සිදුවිය. එහිදී ප්‍රථමික හා ද්විතීයික දත්ත මේ සඳහා ගැනුණු අතර පිළිගත් ප්‍රාමාණික විද්‍යාත්‍යන් විසින් මනාව සංස්කරණය කරන ලද අමාවතුර හා බුත්සරණ ග්‍රන්ථද්වයද හාමහ ආචාරය ඇතුළු හාරතීය ආලංකාරිකයන්ගේ ත්‍යාග ග්‍රන්ථද ප්‍රාමික මූලාශ්‍රය ලෙස යොදාගැනීම. යටෝක්ත ත්‍යාගය වාදාගුයෙන් උපමාව නිරණය කෙරුණු අතර එය අමාවතුර හා බුත්සරණ කතුවරුන් විසින් හාවිත කරන ලද ආකාරය සනිද්ධියන සංසන්දන මගින් විභාග කෙරීම්. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අනුගත මෙය පිළිගත් ගාස්ත්‍රීය ප්‍රතිමානවලට අනුව ලේඛනගත කොට පළාකෙරේ.

4. අධ්‍යයන අනාවරණයන්

4.1 උපමේයෝපමාවේ සාධාරණ ධර්මතාව

සංස්කෘත භාෂාවෙන් රචිත දැන්වීන්ගේ කාච්‍යාදර්ශයේ (ක්‍රි. ව. 08 සියවස) හා එහි සිංහල අනුවර්තනය වූ සියලුස්ලකරේ ද (ක්‍රි. ව. 09 සියවස) අර්ථාලංකාර අතර උපමාලංකාරය හා එහි විවිධ ප්‍රහේද ස්විස්තර ව දැක්වේ. ඒ අනුව,

සම්භාව්‍ය සිංහල ගදුළාබනාන විධිකුමයන්හි උපමේයෝගමා හාවිතෙක්පතුම (අමාවතුර හා බුත්සරණ ගුන්පද්ධ්‍යය ආගුයෙන්)

කියත එක් පළගක් - තැනෙක්හි වූ යමිසේ
උවම් නමෙහි විතර - නියර කියනෙම් හේ මෙසේ (සි. බ. 81 ගිය)

(කිසියම් වස්තු දෙකක සමානත්වය ගුණ ආදි වූ යමි අපුරකින් ප්‍රකාශ කිරීම උපමා නම් වේ.)

මෙසේ දක්වන ලද උපමාලංකාරය අංග සතරකින් සමන්විත බැවි සියබස්ලකරෙහි දක් වේ.

| | | |
|--------------|---|-----------------------------------|
| උපමේයය | - | වර්ණනයට පාතුවන වස්තුව |
| උපමානය | - | සමාන කිරීමට බැහැරින් ගන්නා වස්තුව |
| සාධාරණ ධර්මය | - | වස්තු දෙක අතර ම පිහිටි ලක්ෂණ |
| සමානත්වවාවකය | - | උපමාදෙළාතක මෙන්, සේ, වැනි, පද |

උපමා උපමේය සුසංයෝගය මේ මූලික සාධක ඔස්සේ තීරණය වේ. හාජා සාහිත්‍යයේ හාවිතානුකුල උපමා ප්‍රහේද රාඩියක් ද සියබස්ලකරෙහි දැකගත හැකි වේ. එවැනි උපමා ප්‍රහේද 32ක් පමණ එහි ඇතේ. උපමා ප්‍රහේද අවසානයෙහි එහි වටිනාකම දක්වමින්,

මේ ඇ නන් උවම් - කියන වදන් මිණි රුවන්
කිවින් හිද අත්හි කරන් - පොහොසන් වන් කවර බර (සි. බ. 131 ගිය)

උපමා වදන් කළීන්ගේ සිත් තුළ පැවතීම මැණික් මෙන් වටිනා බැවි මෙයින් අවධාරිත ය.

උපමා හා උපමාකරා ගදු සාහිත්‍ය රචනයෙහි බහුල ව දක්නට ලැබෙන අතර, පදු සාහිත්‍ය රචනයෙහි වඩාත් ප්‍රශ්න හාවිතය වනුයේ රැපකාලංකාර සි.

4.2 අමාවතුර, බුත්සරණ ගුන්ථ අරමුණු හා පායිත ජනයා

මේ ගුන්ථ දෙකෙහි අරමුණු හා අපේක්ෂිත පායිකයින් පිළිබඳ වැට්හීමක් ලබා ගැනීමෙන් රචකයින් අනුගමනය කළ රචනා රිතින් කවරේ ද යන්න සෞයා ගත හැකි වේ.

පොලොන්නරු යුගයට (12 වන සියවස) අයන් අමාවතුර සිංහල ගදු සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතියකි. ගුන්ථ නිමිත්ත හෙවත් කතුවරයාගේ අරමුණ දුරදාන්ත දමන නම් පළමු පරිවිෂේදයේ ආරම්භක ජේදයෙහි පැහැදිලි ව දක්වේ.

“ඉතිනි සෞ හගවා . . . යනු විස්තර කරන් බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියන් නො පිළිවනින් පුරිසදම්සාර්ථී යන පදය ගෙනැ අප බුදුන් පෙරැම් පුරා බුදු වැ දෙවිරම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොවිහි සැරිසැර විෂම පුරුෂයන් දමා අමා මහ තිවතින් පැමිණ වූ සෙ නොවියන් පුද් ජනන් සඳහා සියබසින් මා විසින් සැකෙවින් දක්වන ලැබේ.” (අමා. 01 පිටුව, දුරදාන්ත දමනය)

මෙම යුගයට ම අයත් බුත්සරණ කතුවරයාගේ ගුන්ථ නිමිත්ත එහි මැ පැහැදිලි ව දක්වා තැනත් “බුදුන් සරණ යෙමි සි බුත්සරණ යා යුතු” යනුවෙන් සැම ජේදයක් අවසානයෙහි දක්වා තිබීම විද්‍යාවත්තුවරුන්ගේ අරමුණ බැවි පැහැදිලි ය. ගුන්ථය කියැවීමේ දි කතුවරයාගේ මූලික අපේක්ෂාව වූයේ නව අරභාදී බුදුගුණ ආගුයෙන් බොඟ ජනය තුළ අසීමික බුද්ධභක්තියක් ජනිත කරලිම හා බුදුන් සරණ යාමට පෙළඳවීම බැවි පෙනේ. බුත්සරණේ මුළ සිට අග දක්වා ම විද්‍යාවත්තුවරුන් වර්ණනා කරනුයේ අන්‍යතාන් විසින් සරණ යා යුතු බුදුන් වහන්සේගේ ගුණ සම්දාය පිළිබඳව ය. ඒ අනුව ගුන්ථාරම්භයෙහි ම සරණාගමන එල දැක්වේ.

“සුවයෙහි මිනිරි දන්නා, දුක්භි දැඩිකම දන්නා, සදෙවිලොවිහි සැපත් අයත්තයෙන් විශ්‍රානා කැමැති, බුදු පසේබුදු මහරහතන් විදි නිවන් පුර වැදු සැනැහෙනු කැමැති, නිරහි නම් නො අසනු කැමැති, තමන් වැදු පිදුවන් අමා මහ නිවන්හි ඇර සිටුවනු කැමැති, සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි සි බුත්සරණ යා යුතු.”

(ඛත්. 01 පිටුව, සරණාගමන එල)

මෙම ප්‍රකාශය ගුන්ථයේ සැම ජේදයක් පුරා ම දක්නට හැකි ය. මෙමෙස කරකා අරමුණු විමසන කළ එක ම වස්තු විෂය යොදා ගත්තේ වී නමුදු කතුවරුන් වර්ණනා විෂයයෙහි දෙමගෙකු ගිය බැවි ඔවුනගේ ප්‍රකාශයන්ගේන් අපට වැටහේ. පාලියෙන් පැවති බුදුගුණ නොවියන් ඩුදී ජනය උදෙසා සියබසින් ගුරුජ්‍යෝම් දක්වා අතර, ඒ සඳහා පාලියෙන් ආ උපමේයෝපමා ද එලෙසින් ම දක්වේය. එහෙත් විද්‍යාවත්තුවරුන් අනුගමනය කළේ බුදුගුණ උත්කර්ෂයන් වර්ණනා කළ හැකි විවිත රිතියකි. ඒ බුදුරජන් කෙරෙහි අසීමික ණක්තියක් පායික සිත්සතන්හි ජනිත වන අයුරෙනි. එහෙයින් බුත්සරණේ උපමා බහුල විස්තරාත්මක රිතියක් නිරමාණය වූ අයුරු දිස්වේ.

4.3 අමාවතුර හා බුත්සරණේ රචනා රිතිය ඔප් නැංවූ උපමා හාවිතය

භාෂණයේ හා ලේඛනයේ උපමා හෝ උපමා කථා යොදා ගැනෙනුයේ පවසන අදහස වඩාත් මැනවින් ප්‍රතිග්‍රාහකයාට අවබෝධ කරවීම උදෙසා ය. ලේඛනයේ තමාගේ රචනාව ව්‍යක්ත කරනු සඳහා ද උපමාව හාවිත කෙරේ. මේ මගින් ලේඛකයාගේ රචනා රිතිය මනාව සංවිධානය වන අතර, භාෂා තෙනපුණුසය මෙන් ම ව්‍යවහාරික දැනුම ද මැන ගත හැකි වේ. භාෂා සාහිත්‍යානුගත උපමා සහ උපමා කථා පුරාණ උපදේශ සාහිත්‍යයේ ද අන්තර්ගත වේ. සංස්කෘත උපදේශ සාහිත්‍යයේ පංචතන්තු හිතෙන්පදේශා දි ගුන්ථවල උපමා හා උපමා කථා හාවිතයෙන් රාජ්‍ය නීති ගාස්තු පවා උද්‍යුහණය කොට ඇත.

සම්භාව්‍ය සිංහල ගෝච්චන විධිකමයන්හි උපමේයෝගමා හාවිතෙක්පතුම (අමාවතුර හා මූත්සරණ ග්‍රන්ථද්‍රවය ආගුයෙන්)

4.4 ආබ්‍යාන ක්‍රම විශේෂ

ප්‍රාරම්භක සිංහල ව්‍යාඝ්‍යාන හා ආබ්‍යාන ග්‍රන්ථවල උපමා හාවිතය පැවතියේ පාලී සූත්‍ර අටුවා අනුයාත ලේඛන විධිකමයක් වශයෙනි. අමාවතුර රචනයේ ගුරුල්ගේම් පවා අනුගමනය කළේ එබදු රිතියකි. එහෙත් පරිකථා ව්‍යාඝ්‍යාන ග්‍රන්ථයක් වූ ධර්මපුද්ධිකාවේ ගුරුල්ගේම් සංස්කෘත අලංකාර ආභාසය ලත් රචනා ගෙලියක් අනුගමනය කරමින් අපූර්ව උපමාරුපක හාවිත කිරීම විශේෂත්වයකි. පරිකථාකරණයේ ස්වාධීනත්වය අනුව එතුමා විවිධ භාෂා උපකුම හා වර්ණනා හාවිත කළත් පාලී සූත්‍ර අටුවා ආගුයෙන් කළ ආබ්‍යාන උදෙසා එබදු වෙනස්කම් නො කළේ ය. උපමාවක් හෝ උපමා කථාවක් වේ නම් එය මූල්‍යපෙළ ආගුයෙන් ම ඉදිරිපත් කළේ ය.

ගුරුල්ගේම් අමාවතුර රචනයේ හාවිත කළ අනුවර්තන හෝ පරිවර්තන රටාවට අනුකූල උපමා එහි බහුලය. උදාහරණ වශයෙන් ගහපති දමනයේ එන මේ අවස්ථාව සැළකේ.

"යම් සෙ සුළුග හමන කළ අතු සැළෙයි, දිය සැළෙයි, එහි සිත් නැති එ සෙයින් මැ කායදන්බ දු අවිත්තක වෙයි. යම් සෙ සුළුග හමන කළ තල්පත් ආදි ඩු හඩත් මැ යැ. දිය හතා මැ යැ. එහි සිත් නැති. එ සෙයින් මැ වාග්දන්බ දු අවිත්තක මැ වෙයි. යෙත්" (අමා. 40 පිටුව)

මෙහි උපමා අතිශයෝක්තියක් දක්නට නොමැත. අවශ්‍ය කාරණයට උපමා යොදා ගැනීමක් පමණි.

අමාවතුර උපමා හාවිතයෙහි විශේෂත්වය වනුයේ හෙළ බසෙහි පුරාණ ස්වරුපය පවා ඉන් හඳුනා ගත හැකිවේමයි. පහතින් දැක්වෙන උපමාවලින් සියබසෙහි පැරණි ස්වරුපය වටහා ගත හැකි වේ.

"මහාජනයා සැත්වැස්සෙන් පුවරියෙහි තබා කොටන මස් සෙයින් සුන්සුන් වැ ගියහ. එක්විති කුළාරගේ සා රත් කළ ලොහො පිඩු සෙයින් දිලියෙන පහණ වැසි වැස්වුහ" (අමා. 51 පිටුව)

"පුපිපි කැහැල රැකෙක්හි මල් අතු බිඳීනවුන් සෙයින් " (අමා. 57 පිටුව)

අමාවතුර රාජ්‍යමනයෙහි එන මේ උපමා අජාසත් රුතුගේ අසත්පුරුෂ මිතු දේවදත්ත වරිතය මනාව නිරුපණය කෙරෙන අතර, අජාසත් රුතුගේ පිඩිත මානසිකත්වය ද මැනවින් නිරුපිත යි.

"එකල්හි දෙවිදත් තෙරහු තෝ මීයන් ඇතුළු කොටු රෙර සදන මිනිසක්හු වැන්නෙහි කිහිප ද්වීසෙකින් තා පියෙ තා ගෙ නිහරසර සදහන් කොටු බලා රජය ගන්නී කිහ" (අමා. 88 පිටුව)

‘විමිසර රජ තුරුණුවන් සඳහන් කරනුයෙමැ - දාගබණෙක්හි බහා ග්‍ර මලක් සෙයින් මෙලේ’
(අමා. 90 පිටුව)

විමිසර රුපුගේ ගෝකාන්තික අභාවය ඉහත උපමායෙන් පාඨික ජන මතසට සන්නිවේදනය වන අපුරු අපුරු ය.

‘එකල්හි රජගහා නුවර සැශ්‍යකෙකුලියෙක් වී යැ. නුවර වැස්සේ එ නුවර දෙවිනුවරක් සෙයින් සඳා සැශ්‍යවෙස් ගෙනැ දෙවියන් සෙයින් සැශ්‍යකෙකුලි කෙළින්. අජාසත් රජ පනුරසි පොනොදවස් රේ සරා සඳරසින් රිදි කෙළෙන් තික්මුණු කිරී දහර සෙයින් රිදි විමතින් තික්මුණු මූත්‍රවැළ සෙයින් සමත් කුපුමිදම් සෙයින් දිලියෙන රාත්‍රියැ’
(අමා. 91 පිටුව)

‘මෙස ඇමැත්තන් තමන් තමන් ලද ගත් නුවටුපරන් කි කල්හි රත්වන් මියුරු රස ඇති අඩුපතක් කැරී පුරුෂයක්හු තමා අතැ තුම් කුදුපැකක් දැකැ දමා පියන්නක්හු සෙයින් ’
(අමා. 92 පිටුව)

‘නිවාත තැනෙක්හි පිපි රත්පියුම් වනයක් සෙයින් ’(අමා. 97 පිටුව)

‘මඩ නැති පහන් විලක් සෙයින් ’ (අමා. 98 පිටුව)

අමාවතුර රාජ දමනයේ එන මේ පාලි උපමාව වැදගත් කරුණු හෙළි කරයි.

‘අම්බං වා පුවියේ ලඹුජං ව්‍යාකරයෙයා’ යනු සෙයින් මා පුලුවුන්තා තබා අනෙකක් කි යැ’
(අමා. 99 පිටුව)

අමාවතුර පාලි අවුවා ආගුයෙන් හෙළබසට නැගු බවට ඉහත යෝජුණු උපමා ද සාක්ෂි දරයි.

‘වහන්සේ, මම් වැළි පෙලා තෙල් නො ලබන්නක්හු සෙයින්, තොහො කොටන්නක්හු සෙයින් කිසි සාරයක් නො ලදුම්, බුදුන් වහන්සේ මට පහන් දහස් දළුවා අපු කරන්නක්හු සෙයින් ’ (අමා. 100 - 101 පිටුව)

‘යම් සෙ කිසිවෙක් මිනිසකු මරා මල් මිටක් පමණ දඩ දී ගැලුවේ ද එ සෙයින්මැ’ (අමා. 102 පිටුව)

අමාවතුර මානවක දමනයේ එන මේ උපමා විස්තාරණීය බවක් දරයි. එ විස්තරාත්මක උපමා සැකසෙනුයේ යම් සෙ හා එ සෙයින් මැ යනුවෙන් සම්බන්ධ කරමිනි. සවිවකගේ ආකල්පය කෙබඳ ද යන්න තත් උපමාවලින් අවධාරිත ය. ගහපති දමනයේ ද මේ උපමාව එලෙසින් ම දක්නට භැකිය. මේ උපමා උපමේය සවිස්තරාත්මක ය. එමෙන් ම අවධාරණාත්මක වේ. වඩාත් පැහැදිලිවීම උදෙසා එහි සම්පූර්ණ විස්තරය ම දක්වනු ලැබේ.

“එකල්හි සවිවක . . . අද මා හා මහණගායුම්හු හා කථා සල්ලාප වෙයි. යම් සෙ බැල ඇති පුරුෂයෙක් දිග් ලොම් ඇති එම්වක්හු ලොමැ ගෙනැ මොට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේ ද එ සෙයින් මැ මම් මහණගායුම්හු හා වාදයෙන් වාද කොටු කථා

සම්භාව්‍ය සිංහල ගද්‍යාචනය විධිකුමයන්හි උපමේයෝගමා හා විත්සරණ ගුන්දේද්වය ආගුයෙන්)

මාර්ගයෙන් දෙළඟ් දක්වා මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. යම් සේ සුරාදුරුතයෙක් රා පරහන මටුළුකස්ස දෙවියටි වූයේ, කසට හරනා සඳහා දෙකනැගෙනැ ඇදෑ කිඩිසිනි කොට් පිශි පියා ද උඩුකුරු කොට් පිශි පියා ද පුනපුනා ගසා පියා ද එසෙයින් මැ මම මහණගොයුම්බු හා වාදයෙන් වාදකොට් අවධානන නිර්ධානන තිෂ්පේටන කෙරෙමි. යම් සේ සණපිළි කටටි මිනිස්සු සණවැහැරි මිටි ගෙනැ සණදෙවුන් කෙළි කෙළිද ද රුෂ්ගේ ඇත් සණදෙවුන් කෙළි කෙළිනා මිනිසුන් දැකැ ගැහුරු දියට වැදු සොඩින් දිය ගෙනැ සණදෙවුන් කෙළි කෙළි ද එසෙයින් මැ මම මහණගොයුම්බු හා වාදයෙන් වාද කොට් සණදෙවුන් කෙළි කෙළෙනවුන් සෙයින් මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. තවත් ලිවිජ්‍යි එත්වයි එත්වයි කි යැ.” (අමා. 122 පිටුව)

“එකල්හි සවිවක පන්සියක් ලිවිජ්‍යි රුෂ්න් පිරිවරා හිරිමුදුනෙහි මහවන වෙහෙරට එළඟැ මහණගොයුම් කොහි යැ හො සි පිරිවෙනින් පිරිවෙනට වැදු බලනුයේ මිණිකවද පෙරෙවි ගඳුනුන් සෙයින් රත්පුල් පෙරෙවි පිණිබොජ්න් වළඳා මහසක්මන්හි සක්මන් කරන සඟුන් දැකැ.” (අමා. 122- 123 පිටු)

මෙවැනි උපමා ප්‍රවේශ ගුරුල්ගොඩී යොදුනුයේ මූලික කථාව සහිත පාලි සූත්‍ර අව්‍යා ආගුයෙනි. එහෙයින් අමාවතුරේ උපමා හාවිතය එහි රවනා විලාසයට අනුබද්ධව ම පවතී.

“මෙසේ බුදුන් විසින් සර්වයා ප්‍රවාරණයෙන් පැවරු කළේහි සවිවක පැන පුළුවුස්නේ .. තවත් ගොයුම් ගොනුව මට එක් උපමායෙක් වටහයි කියැ” (අමා. 125 පිටුව)

මෙසෙයින් බුදු යම්සේ නිඩුගෙඩියෙක් සප්හු ගේ සුඩුයෙන් නැගි විස එ මැ සප්හු ලවා තිහිවා හැර පියා ද එසෙයින් මැ එ මැ පිරිසැ සවිවකයා ලවා එ මැ මුයෙන් පස්කඳ අතිසැදුකැ අනතැ සි කියුවුනු ” (අමා. 129 පිටුව)

‘හේ සම්මා සම්බුද්ධනුද එ සේ මැ වෙහෙසම් යන සිතින් අවුදු යම්සේ හිමුල් එරඛුදු ඇ නිසරු රැක් පළමු විදි විරි එක්තරා සියොතෙක් කිහිරි රැක ද විද්ද හැක්කැ සි සිතා එහි පැහැර එක පහරින් තුවු බිඳී ඇස් නික්මැ තිස් පැළුණු කලැ කදින් ගැලැ බිමැ වැටී හි වේදනා මහත් වැ, වැලැසී ද එසෙයින් මැ සවිවක ද’ (අමා. 130 පිටුව)

අමාවතුර හික්ෂු දමනයේ එන පහතින් දක්වෙන උපමා පායක සිත් ආකර්ෂණය කරලනුයේ එකී උපමාවන්හි විවිත්වය හේතුවෙනි. හික්ෂුන් පමණක් නොව අපරිමිත දෙවිබඳුන් ද බුදුරඳුන් වටා එකරාදී වී ධර්මගුවණයට සූදානම් වීමේ විවිත්වය ඉන් මැනැවින් ගම් වේ.

බුදු .. . රමණී විසල් පියෙසෙක්හි වන දෙවියන් පැන්වු අස්නෙහි වැඩි පුන්හු .. . ඔවුන් එක්විති අනෙක් තෙරහු රාත්බුහ සි පන්සියක් සහහු මැ පියුම් විලෙකැ පිපි පියුම් වනයක්

සෙයින් පුබුදුහු. එ සෙයින් මැ අනෙක් තෙරඟු අනෙක් තෙරඟු සි පන්සියා හිමවතැ බැසැ බොජුන්හල් වදනවුන් සෙයින් පිළිවෙළින් වැඩියා.

මෙසේ අරි ගණන් මුළු දුන් විගසැ. බුද්ධේයීන්පාදයෙහි ප්‍රතිමණේඩින ලොකයා රමණී පරිදි දක්වනු සඳහා පැදුණ් දෙසෙහි නැගු රිදිමුවා මහත් කුටපත් මඩලක් බඳු නොහොත් තිම්වල්ලෙහි ගෙනැ පෙරළන ලද රිදි සකක් බඳු ප්‍රන්සදමඩල නැගී තුළිතලට පිළිපනැ. (අමා. 173 පිටුව)

සාකාගිර හා හේමවත යක්ෂ සේනාපතිවරු ආලවක යක්ෂයාට...

“අප බුදුන් පිණිස තො කියබර උසභ රජක්හු සම්පයෙහි එ ද්වස් උපන් වස්සක්හු වැන්නෙහි, ත්‍රිමධලින මතැත් රජක්හු සම්පයෙහි ඇත් පැටක්හු වැන්නෙහි, දිලියෙන කෙසරු සෙලෙන් හොඳනා කළට ඇති සිංහරාජයක්හු සම්පයෙහි මහල කැණීලක්හු වැන්නෙහි, යෙළ සියක් යොජුන් ගුරුල් රජක්හු සම්පයෙහි පියා ඩුන් කපුටුවක්හු වැන්නෙහි, යා තා තට හැකි දැයක් ඇති කරා යි කිහු.” අලවු යක් එ දැකැ හග බුන් ගොනක්හු සෙයින්, දළ බුන් සපක්හු සෙයින් තෙජ නැතිවැ මද නැතිවැ මන් නැතිවැ (අමා, 192 පිටුව)

අමාවතුර දේව දමනයෙහි උපමායන් විවිත ස්ථී වර්ණනයක් උද්වහනය වේ

“එහි සෞඛ්‍යනා අග පසග ඇත්තිය, මට සෞඛ්‍යනස් දෙනු විය. පාදාන්තයෙහි පටන් ගෙනැ කෙකාන්ත දක්වා ලහිරු රස් කළබක් සෙයින්, නැගෙන ගිරු රුම්මින් සූරියවච්සා නම් ලද ---- සෞඡ්‍ය වනට සූලග සෙයින්, පවස් ඇත්තනට පැන් සෙයින්, රාත්තනට දහම් සෙයින්, ආතුරයනට බෙහෙත් සෙයින්, සා ඇතියනට බත් දිලියෙන ගිනි නිවන්නට දිය සෙයින්” (අමා. 221 පිටුව)

ඉදින් තො බඩු ගේ තෙපුල් ඉක්මීණීහි නම් ගෙට සිරි වයුත් මොහොල් ගත්තා වෙයි. තො සතර රියන් කෙබේකැ පමණ ගන්නට ව්‍යායාමයක් කරනුවක්හු වැන්නෙහි සි නිගන්හු (අමා. 231 පිටුව)

මිනිස් වරිතවල මෙන් ම අමනුප්‍රා වරිතවල කියාකාරිත්වය ද මැනවින් විශිද වන උපමා අමාවතුරෙහි භමුවේ. මේ රෝ උදාහරණයි

“මිනිස්හු දෙවි විමනෙකින් යනුවන් සෙයින් සෞඛ්‍යනස් හැ. බුදුන් කියත් කියත් පහන් දහස් දිලියෙන ගෙකක්හි රු සෙ පහළ වේ. දළඹුන්සපළක්හු සෙ තෙද නැති වී යැ. මන් නැති වී යැ.”

“බක ඇ බඩුනු ද දමා අමා මහ නිවන් පමණුවමින් තරු පිරිවර ලද ප්‍රන්සදහු සෙයින්, පිරිබඩ පවු පිරිවර ලද රුවන් මෙර සෙයින්, පත් පෙළ පිරිවර ලද පියුම් කෙමියක් සෙයින්,

සම්භාව්‍ය සිංහල ගද්‍යාචනය විධිකුමයන්හි උපමේයෝගමා හා විතෙක්පතුම (අමාවතුර හා බුත්සරණ ගුන්පද්ධාය ආගුයෙන්)

අරිගණ පිරිවරා දෙව්‍යරම් මහ වෙහෙර වැඩි විසුහැ බුදුහු.”
(අමා. 236 පිටුව)

මෙහයින් බුදුරුදුන්ගේ නව අරහාදී ගුණයෙන් පුරිසදම්මසාරටී ගුණය ඉස්මතු කිරීමට ගුරුල්ගෙශීම් ගත් තැන උපමේයෝගමාවෙන් වඩාත් විවිත වූ අපුරු සුපැහැදිලි ය.

4.5 විද්‍යාවත්තුවර්තිගේ උපමා සංයෝජනය

බුත්සරණ හාඡා ගෙගලිය සැකසී ඇත්තේ ආරම්භයේ සිට ම බහුලෝපමා හා මාලෝපමා හාවිත කිරීමෙනි. උදා -

“දොර දොර නැගි සඳක් සේ, හැම සතුන් තම තමන් පිවිතයක් සේ, නොහැකිලැ පිපිවතින් සිටිනා රත්පියුමක් සේ, කර රස නැතිවැ අමා රස ගත් මුහුදක් සේ, හැමකල්හි මැ අඩු නො වැ සිටිනා පුන්සඳක් සේ, පණුපිලවුන් නොවන් මිහිවදයක් සේ, සෙණ බය නැති මහමේකුලක් සේ, නොනැසී සිටිනා විදුලියක් සේ, නොමිරිකි තිබෙන යොවනයක් සේ, මරින් නොමැකෙන පිවිතයක් සේ, දුෂීන් අතැ පත් මහානිධානයක් සේ, මහාසායෙහි ලද අනැගි රස නොජනයක් සේ, මහසයුරෙහි නැව් බුන් තැන්හි දුටු මහදිවයිනක් සේ, ආදිකප්හි මහ අදුරෙහි දුටු ලහිරු මඩුලක් සේ, සසරබියෙහි දුටු නිවන් මගක් සේ, මහලෙබෙක්හි ලද දිවබෙහදක් සේ, දුකෙහි ලත් පිටිවහලක් සේ, මරුකකරෙහි දුටු මහවිලක් සේ, මූල් ලොව මැ අමුතු වැ මිනිරි වැ දුටු බුදුන් සරණ යෙමි බුත්සරණ යා යුතු.”
(බන්. 04 පිටුව)

කතුවරයාගේ පරමාර්ථය සසර දුකට පත් පුහුදුන් ජනයාට බුදුරුදුන්ගේ පිහිට අවධාරණය කිරීමයි. ඉහත දැක්වෙන උපමාවලින් එබදු අසරණ ජනයාට උන්වහන්සේ කෙරෙහි අපරිමිත විශ්වාසයක් ජනිත කෙරේ. පහතින් දැක්වෙන්නේ ද එබදු ම උපමා සමුච්චාවයකි.

“තව ද මල් පිපි පරසතු රැකක් සේ තමන් උපන් ලොව සුවපත් කළ, මහසායෙහි මහවැවි පුරා වට වැස්සක් සේ තමන් උපන් ලොව දහම් වැස්සෙන් සුහික්ෂ කළ, කෙවුන්නෙහි බද රැවනක් සේ තමන් උපන් ලොව සතාප කළ, මිහිබද ගසක් සේ තමන් උපන් ලොව මිහිර කළ, හඳුනාති ඇතුන් සිටි කාලිංග වනයක් සේ තමන් උපන් ලොව මහඇගි කළ, මහඇගි මුතු දෙන මුතු මුවදාර මුහුදක් සේ තමන් උපන් ලොව ධර්මරත්නාකර කළ, ගොකුණෙහි සිටි ගොරදක් සේ තමන් උපන් ලොව මංගලු කළ, සඳහන් කපුරු උපදනා දැන්ඩ වන බෙහදක් සේ තමන් උපන් ලොව මිල වැඩි කළ, මහා නිධානයක් එඩු ප්‍රදේශයක් සේ වැඩි සිටි තැන කොතැන දේ හා සි ලොවැස්සන් ලවා විමසවන, විද්‍යාන්නායෙහි එල සිතක් සේ සාර පරම්පරායෙහි කෙළවර සිටියා වූ බුදුන් සරණ යෙමි බුත්සරණ යා යුතු.”
(බන්. 281 පිටුව)

මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වනුයේ හාවිත උපමාවෙන් උපමේයය අර්ථාන්වීතව හක්තිජනකව විස්තාරණය කිරීමයි. එයින් කතුවරයාගේ මූලික අපේක්ෂාව මුදුන්පත් වේ.

විද්‍යාවකුවරිගේ රචනා ගෙලියෙහි කවිත්වය උපමා හාවිතයෙන් වඩාත් විවිත වේ. පායකයා ඒවායින් අදහස හොඳින් වටහා ගන්නා අතර ගදු කාව්‍ය රසය දීජ්‍යිමත් වේ. බුත්සරණේ උපමායෙන් සහංද්‍යාගේ සිතෙහි බුද්ධහක්තිය ජනිත කරලීමට ආධාරකයක් සපයනු පෙනේ. විද්‍යාවකුවරි උපමා හාවිතයෙහි සුවිශේෂී ලේඛක වරිතයක් ද වේ. දෙසිය හැත්තුවකට අධික උපමා ප්‍රමාණයක් සහිත වෙන ම උපමා පරිවිශේෂීයක් බුත්සරණට ඇතුළත් කොට එ මගින් බුද්ධහක්තිය ජනනය කිරීමට සිතීම ද බුත්සරණේ විශේෂාංගයකි බුත්සරණ රචනා රිතියේ ප්‍රකට ලක්ෂණයක් ලෙස උපමා හාවිතයට මුල් තැනක් හිමි වේ. ඒ උපමා හාවිත ප්‍රහේද විවිධාකාරයෙන් හඳුනා ගැනීමට හැකි ය.

4.5.1 බුත්සරණේ හාවිත උපමා ප්‍රහේද

4.5.1.1 බුද්ධාභිවන්දනාඩිත උපමා

“වියත් සේ කියා නිමවත් මහත් සේ කියා නිමවත් කරුණා ඇති සේ කියා නිමවත් තුවන ඇති සේ කියා නිමවත් බණ කියාගෙන සේ කියා නිමවත් සිත්කළ සේ කියා නිමවත් පිනැති සේ කියා නිමවත් යශ්‍යස් ඇති සේ කියා නිමවත් තෙජස් ඇති සේ කියා නිමවත් කැතාධිකාර සේ කියා නිමවත් මහකුලප් සේ කියා නිමවත් අපිස් සේ කියා නිමවත් ප්‍රතිපක්ෂයන් මන්බුන් සේ කියා නිමවත් පෙළුහරපානට සුරු පරිදි කියා නිමවත් සරණ වන්නන් ලය සහනන සේ කියා නිමවත් සියලු ලොවට ගාන්ති කළ පරිදි කියා නිමවත් රු ඇති සේ කියා නිමවත් ඉතිරි ධර්මකථියන් තබා සවිනේ ගෙවා දත් තමන් වහන්සේ ද ආයු පමණින් එකෙකි ගුණ අල්ලා ගෙනැ වදාරා නිමවත් නො නිමැවිය හැකි මහත් ගුණ ඇති බුදු රජාණන් වහන්සේ” (බුත්. 281 පිටුව)

මෙම බුද්ධාභිවන්දනාඩිත උපමා අතිශයෝක්තියලංකාරයට අයත් උපමා ලෙස ද ගත හැකි වේ. බුද්ධ ගක්තිය බුද්ධ බලය අවධාරණය කිරීම මෙමගින් අපේක්ෂිතය.

4.5.1.2. සවනක් සන බුදුරුස් - බුද්ධරුණීම්

“සක්වල ගල මැඩගෙනැ අකනිවා බඩලොව පැනැගෙනැ මහ පොලොව ඉක්මැගෙනැ දිවන සවනක් රසින් මුළු ලොව ගැලෙන්නට වන. මුළු ලොව කසමල් කැනීන් වසන්නා සේ, දියමෙරලිය මලින් තවහම් කරන්නා සේ, මොනර පිළින් සඳන්නා සේ, ඉදුතිල් මැණිකින්

සම්භාව්‍ය සිංහල ගද්‍යාචනය විධිකුමයන්හි උපමේයෝගමා හාවිතෙක්පතුම (අමාවතුර හා බුත්සරණ ගුන්පද්ධ්‍යය ආගුයෙන්)

අතුරන්නා සය, තිල් රස් කදෙක් එක් ලක්ෂ සූසැට දහස් යොදුන් සක්වල ගල හිස පැනැගෙනැ ඉතිර දිවෙන්නට වන.” (බුන්. 79 පිටුව)

මෙහි හාවිත වී ඇත්තේ අතිශයෝග්ක්ති උපමා බැවි හඳුනා ගත හැකිය.

4.5.1.3. සියලු සත්ත්වයන්හට වැඩි සිටි බුදුන් පිළිබඳ උපමා

”මෙරට වැඩි උස් පර්වතයක් නැත්තා සය මහපොලාවට වැඩි පළල් අනෙක් වස්තුවක් නැත්තා සය දිය පොලාවට වැඩි අනෙක් ජලාධාරයක් නැත්තා සය වා පොලාවට වඩා මහත් පවතක් නැත්තා සෙ-----සියලු සත්ත්වයන්හට වැඩි සිටි බුදුන්” (බුන්. 58 පිටුව)

සාහිත්‍යගත උපමා බහුල ව හාවිත කිරීම ද විද්‍යාවකුවරිතින්ට පිය වූ බැවි පෙනී යයි. මහමෙර, අංශනකුට, දේවිලාව, බණිලාව, සත්කුළුපවි, අහස් ගග වැනි විශ්මය ජනක සාහිත්‍යයික උපමා රසක් ම බුත්සරණෙහි අන්තර්ගතය.

4.5.1.4. අනාථ පිණ්ඩික නම් මහ සිටාණන් පිළිබඳ උපමා

ජේතවන විභාරයට පැමිණ බුදුරුදුන්ට දනට ආරාධනා කළ අනාථ පිණ්ඩික නම් මහ සිටාණෙක් බුදුරුදුන් පිළිබඳ සින් නිවී සැනහිම විද්‍යාවකුවරිති මෙසේ උපමායෙන් වර්ණනා කරයි.

”එ සමයෙහි එක් ද්වසක් අනාථ පිණ්ඩික නම් මහ සිටාණෙකා ජේතවන මහා විභාරයට ගොස් බුදුන් වහන්සේ ගේ ශ්‍රී පාදය වැදැ එ ශ්‍රී පාදය පිසැ හැර ගත් අත තමන් මුදුනෙනි පිස්මින් තමන් ගේ ජාතිය සඳුල කොටු වදාරන මිහිරි බණ අසා, මිහිවදායක්හි තුළු බමරක්හු සය, පියුම් විලකට වන් රාජහංසයක්හු සය, මහ ගිමිහි මහ ගැශෙක්හි ගැළුණු මතැතක්හු සය, මහවැස්සෙන් සැනැහුණු වැහිලිහිණියකු සය, සත්රවන් මහා නිධානයක් දුටු මහදියකු සය, තමා ගේ රට දනවු දුටු නැවියකු සය, සුවාසු දහසක් යොදුන් ගැඹුරු මහමුහුදට වැදැ සැනැහි කෙළනා තීමිංගල නම් මහාමත්ස්‍යයා සය, උපන් කෙශෙනි මැ මල් පිළි වැනි ඕය පරසතු රැකක් දුටු තරුණ දිව්‍යපුළුයක්හු සය, හාවනා කුමයෙන් විශුද්ධි පරම්පරායෙන් ගොස් පළමු මගින් නිවන් දැකැ සැනැහුණු යොගාවවරයක්හු සය, නිවී සැනැහි” (බුන්. 81 පිටුව)

මේ දිගු මාලෝපමා සංචිතයකි. මේ උපමාවලින් හෙළිවනුයේ වරිත වර්ණනයට සමත්කම් පැ කතුවරයෙකුගේ සලකුණු ය.

යමා මහ පෙළහර පානට ගැඹුණියෙන් වැඩි බුදුරුදුන් පිළිබඳ තවත් අපුර්ව මාලෝපමා වර්ණනාවක් බුත්සරණෙනි එයි.

“හුදු අමායෙන් මවාලු රුවක් සේ, ඩුදු විස්මයෙන් මවාලු රුවක් සේ, ඩුදු සන්තෝෂයෙන් මවාලු රුවක් සේ, ඩුදු තේජසින් මවාලු රුවක් සේ, ඩුදු මෙමතියෙන් මවාලු රුවක් සේ, ඩුදු කරුණායෙන් මවාලු රුවක් සේ, ඩුදු මධ්‍යතායෙන් මවාලු රුවක් සේ, ඩුදු උපෙක්ෂායෙන් මවාලු රුවක් සේ, ඩුදු ශිලයෙන් මවාලු රුවක් සේ, ඩුදු සමාධියෙන් මවාලු රුවක් සේ, ඩුදු ප්‍රයායෙන් මවාලු රුවක් සේ,” (100 පිටුව)

මේ උපමාවන්හි විශේෂත්වය නම් එක ම වදනක් පූර්වයෙහි තබා වැදගත් කරුණු පෙළක් විස්තාරණය කිරීමයි. බුදුන් වහන්සේ කෙරෙහි යෙදුණු අභිනන්දන වදන් බහුප්‍රමායෙන් සරහා අවධාරණාත්මකව ප්‍රතිරැක්තයට නැංවීම මෙහි අරමුණ බැවි පෙනේ.

4.5.1.5. උපමා බාහුල්‍යයෙන් පිරි බුත්සරණේ නාලාගිරි දමනය

ග්‍රාවක අවධානය තීවු වන අයුරින් රවිත උපමා රසක් බුත්සරණ නාලාගිරි දමනයෙහි දැක්වේ. ඇතු දමනය උදෙසා ගැඹුකිලියෙන් නික්ම හික්ෂාන් සමග වඩා බුදුරුදුන් මෙසේ වර්ණීතය.

“දස ඇගිල්ලක් නගා දස දහසක් සක්වල ආලේක පතුරුවන හාරිත නම් මහා බුහ්මයා පළමු කොට ලා නික්මුණු බුන්ම සේනාව එ වඩා බුදුරුජාණන් හා එ මහණ පිරිසට උපමාවට මා තුඩි නො වකමි. මේ උපමා කියා එ බුද්ධ විලාසයට නින්දා නො කෙරෙමි. මාගේ ස්ථාමිදරුවාණෝ තුමු මැ තමන් වැන්නාහ.” මෙහි හාවිත වී ඇත්තේ නින්දේප්‍රමාවයි.

නන්දේපනන්ද දමනය - බුත්සරණ

නාගරාජය දමනයට සැද්ධී ඇත්තවුන් කෙරෙහි අගතුන්පත් වූ, මූගලන් මහතෙරුන් බුදුරුදුන්ගෙන් අවසර යැදිම - අවේචි මහානරකය, මහමෙර, මහපෙළාව, සක්වලා දී සුවිසාල ස්ථාන පාදක කර ගනිමින් මෙහි උපමා නිපදවා ඇතේ.

මූගලන් මහ රහනන් වහන්සේ පිළිබඳ වර්ණනාව බුදුරුදුන් ගැන කරන වර්ණනාවකට බෙහෙවින් සමාන ය. එයින් පැහැදිලි වනුයේ විද්‍යාවත්‍රවර්ති උපමා බාහුල්‍ය වර්ණනා විෂයයෙහි දක්වනු ලබන රුවිකත්වය යි. සමස්තයක් සේ ගත් කළ කතුවරයාගේ විස්තර වර්ණනයෙහි පද සෞක්මාර්යය ඉතා ඉහළ ය.

කල්හි පිපි නිල් මහනෙල් මලින් ගෙතු මල්දමක් සේ, ඉන්දුනීල මාණික්‍යයෙහි නෙලා නිම වූ රුවක් සේ, නිල් වූ ගිරි ඇති, එ සයින් මැ සන්ධියා වලා පටලයෙකින් සිසාරන ලද අංශන පර්වතයක් සේ, රත් සිවුරින් වැසි හොඳනා වූ - ගනුයා ගේ වෛව්‍යත්තප්‍රාසාදය මාපටැගිල්ලෙන් කැරැලි අක්හි ගෙනැ තණ පතක් සේ සොල්වාපියන්නට පොහොසත් වූ, එක්ලක්ෂ අට සැට දහසක් යොදුන් උස ඇති මහ මෙර මූල සිටැ විදි ගෙනැ පාණ්ඩුකම්බල ගෙලාසනයෙහි වැඩුන් බුදුන් වහන්සේ ගේ ශ්‍රීපාද මූලයෙන් සිගාව

සම්භාව්‍ය සිංහල ගුණාඩ්‍යාන විධිකමයන්හි උපමේයෝගමා හාවිතෙක්පතුම (අමාවතුර හා මුත්සරණ ගුන්පද්ධ්‍යය ආගුයෙන්)

නගාගන්නට පොහොසත් වූ, මුගලන් මහතෙරැශ් වහන්සේ අවුත් සර්වයුයන් වහන්සේ ගේ ශ්‍රී පාදය වැදැශ, ස්වාමිති, මම මේ නයි හික්මවම් දැ සි වදාල සේකු

(බුන්. 84 පිටුව)

විද්‍යාවකුවරිගේ රචනයෙහි වර්ණනා විෂයාතිකාන්ත බව ප්‍රකට කළ සුවිශේෂ ලක්ෂණයක් ලෙස මේ විශ්මයෝගමා උපමා හාවිතය හඳුන්වා දිය හැකි බැවි ඉහත තිදුෂුත්වලින් පැහැදිලි ය.

5. සමාලෝචනය

සිංහල ආඩ්‍යාන සම්පූදාය බෙහිවීමේ ආරම්භක පියවර වූයේ, හෙළවුවා සම්භාදනය සි. එය ඩුදෙක් ධර්ම ව්‍යාප්තිය සඳහා ගත් ප්‍රයත්තයක් සේ පෙනුණ ද මෙරට සිංහල හාඡාවේ හා සාහිත්‍යයේ ස්ථාවරත්වය උදෙසා තැබූ අතිය වැදගත් පියවරක් වූයේ ය. ත්‍රිපිටක මුද්‍ය ධර්මය මෙරට වාසින්ට පැහැදිලි කිරීමේ උදාර අපේක්ෂාවෙන් සන්න, විවරණ, ගැටපද, පරිකරා අදි ව්‍යාඩ්‍යාන ක්‍රමවේද අනුගමනය කරනු ලැබේ ය. ඉන් මූලික පරමාර්ථය ඉට කර ගත් අතර, අතුරු ප්‍රතිඵල වශයෙන් සිංහල හාඡාවේ හා සාහිත්‍යයේ ප්‍රගමණය ද සිදුවිය.

ව්‍යාඩ්‍යාන ප්‍රශ්නද්වල පාලි, සංස්කෘත වචන, වගන්ති පිළිබඳ නිරුවචන, ව්‍යාකරණ, නිරුක්ති, විශ්මල්ෂණ, විභාග සිදු කෙරීමේ. අනතුරුව ගැටපද, පරිකර්දී අංගවලින් සිංහල ආඩ්‍යාන සාහිත්‍ය සම්පූදායේ මුල් ස්වරුපය දැක ගත හැකි විය. පොලොන්නරු යුගයේ ගුරුල්ගේමීන් විසින් රිත ධර්මප්‍රදීපිකාව නම් වූ පාලි මහා බෝධිවංස පරිකරාවේ නිදර්ශිත පරිකරා අතර, සම්පූර්ණ කරා ප්‍රවත් අන්තර්ගත විණි. විශ්මත්වය වූයේ සිංහල ගදු කාව්‍ය සාහිත්‍යයට පරිණත කාව්‍යාන්මක ස්වරුපයක් නිර්මාණය වීම සි. ධර්මප්‍රදීපිකාවේ පරිකරාවක් වූ 'සුළුකළිගු කරාව' පොලොන්නරු යුගයේ උගතුන්ගේ ප්‍රතිඵාව මැතැවින් විද්‍යා පාන්නකි. ඒ වන විට සිංහල හාඡා සාහිත්‍යය පරිණත අවධියට සම්පූජ්ත වී තිබූ බවට එය මනා සහතිකයක් විණි.

ගුරුල්ගේමීන්ගේ අමාවතුර අයත් වන්නේ එකල උගතුන් විසින් කාලීන අවශ්‍යතාවක් සැපිරීම් වස් ගන්නා ලද ප්‍රයත්තයක් ලෙසිනි. ඒ වන විට පාලි ත්‍රිපිටකයේ හා අවියකරා ගුන්පද්ධ්‍ය සවිස්තරාත්මක ව පැවති බොද්ධ සාහිත්‍යාගත තොරතුරු 'සියබසින්' පැවසීමේ අවශ්‍යතාව දැඩි සේ පවතින්නට ඇතු. එතුමා 'සැකෙවින්' යනුවෙන් දැක්වීමෙන් ද මුල් තොරතුරුවල අධිකත්වය ගමන වේ.

ගුරුල්ගේමී එක්තරා සීමාවක පිහිටා තම ගුන්ථ කාර්යය ඉටු කළ ලේඛකයෙකු බැවි හැගේ. එතුමන් ආගුය කළ පාලි සූත්‍ර අවුවා ගුන්ථ රාඩියකි. එවායෙහි ආ කරුණු තිවැරදී ව හා ගාස්ත්‍රීය ව සිංහලයට නැගීමේ කාර්යය එතුමා සාර්ථක ව ඉටු කළ බැවි, ගුන්පාගුයෙන් වටහා ගත හැකි විණි. අමාවතුර රචනයෙහි ක්‍රමානුකූල බව, තත් ගුන්ථ සන්දර්භයෙහි

දැක්වයි. “පුරිසඳම්මසාරලී” බුදුගූණය පමණක් ගෙන එම අරමුණින් බැහැරට නො යා මාදාර්ය වූ ප්‍රතිඵා ගක්තියෙන් අමාවතුර රඩිත බැවි ප්‍රත්‍යක්ෂ වේ. පෙළ සූත්‍ර අටුවා ගුන්ප ඇසුරු කළ ද තුදු පරිවර්තනයකට එහා ගිය රවනා කොළඹයකින්, ගුරුල්ගෝම් පායක ග්‍රාවක අවධානය දිනා ගති.

විද්‍යාවතුවරුන් බුත්සරණ රවනා කිරීමෙන් දැක්වූ සමත්කම් කරුණු කිපයක් ඔස්සේ අවධාරණය විණි. බුද්ධ වරිතය උත්කර්ෂයට නැංවීම් එතුමන්ගේ පරමාධ්‍යය විය. සිය රවනාව සැම විට ම ඔහු මෙහෙයා වූයේ ඒ අරමුණ සාක්ෂාත් කර ගනු පිණිස ය. එහෙයින් සූචිතේෂ්‍ය ධර්ම දේශනා ගෙලියක් නිතැතින් ම බිජ විය. කතුවරයා යොදා ගත් විශේෂණ පද බහුල, උපමා බහුල සැම වගන්තියක් ම බුද්ධ වරිතය විෂයයෙහි ම යොමු කළ ඒවා වූයේ ය. එය නොකඩවා ගළා ගිය වදන් සම්බුද්ධයකි. නිරන්තරයෙන් ඇදහැනුණු වරුණනා ප්‍රභාෂයකි. කෙටි වාක්ෂ, දීර්ශ වාක්ෂ, ගබඳ අනුප්‍රාස මතු වන වදන්, ප්‍රතික්ෂිති ප්‍රකාශන එහි නොමඳ ව පුද්රේශනය වූයේ ය.

විද්‍යාවතුවරුනිගේ රවනයෙහි වාගකේෂය වරුණනා විෂයයෙහි ම ඇරුණාක් සේ විය. එතුමාණේ උපමායෙහි විශාරදය හ. විශේෂණ පද උත්පාදනයෙහි විවිත ලක්ෂණ ඇතිය හ. වරුණනා විෂයාතිකාන්තය හ. එබැවින් බුත්සරණ ප්‍රභාෂකාලීන සිංහල ගද්‍ය කාව්‍ය රචකයින්ට ආහාසය, උපදේශය, අනුබලය, අනුග්‍රහය ලබා දුන් වාග් ප්‍රප්‍රභාෂකාන් හක්ති කාව්‍ය ප්‍රබන්ධයක් ම විණි.

6. නිගමන

මෙම අධ්‍යාපනයෙන් අමාවතුර හා බුත්සරණ සිංහල ගද්‍ය සාහිත්‍යයේ එළිඹාසික හා ආගමික වැදගත්කමක් දරන ගුන්ප දෙකක් බැවි නිගමනය කළ හැකි වේ.

සිංහල භාෂාවේ හා තදනුබ්ධ සාහිත්‍ය රවනාවන්හි ප්‍රාමිෂක, හා එළිඹාසික ලේඛන විධිකුම රාජියක් ඒවායින් හෙළි වන බැවි ද නිගමනය කළ හැකිය.

තව ද, සමකාලීන සමාජයේ, සංස්කෘතික තත්ත්වයන්ට අනුගත වෙමින් ආඩ්‍යාන රවනා රිති විධිකුම භාවිත කර ඇති බැවි ද නිගමනය වේ.

තම අරමුණුවලට ගැලපෙන පරිදි ආඩ්‍යාන විධිකුමවල රවනා රිති සාධනීය මට්ටමෙන් හසුරුවා ගැනීමට පවත්නා භාෂා ක්මෙව්පායයන් ඒ සඳහා සාර්ථක ව යොදා ගෙන ඇති බවත් නිගමනය කළ හැකිය.

෋පමා෋පමේය භාවිතය භාෂා සාහිත්‍ය කාව්‍යදියෙහි ගෝජමාන අංශයක් සේ පෙරදිග විවාරකයේ හැඳින්වූහ. තත් නිරදේශය සාර්ථකීය වූවකි. අදාළතන ලේඛනයෙහි

සම්භාව්‍ය සිංහල ගද්‍යාධ්‍යන විධිකුමයන්හි උපමේයෝගමා හාවිතෙක්පතුම (අමාවතුර හා බුත්සරණ ගුන්පද්ධ්‍යය ආගුයෙන්)

සංවර්ධනයට සම්භාව්‍ය සාහිත්‍යගත උපමාශ්‍යමේය හාවිතය වටිනා බැවි මෙයින් නිගමනය කළ හැකිය.

පරිශීලන

අමරවංස හිමි කොන්මලේ. (2000) සිංහල සාහිත්‍ය ලතා, දෙවන මූලුණය, ගොඩගේ, කොළඹ. කුලසුරිය, ඒ. (1966). කාච්ඡාලංකාර සූත්‍ර වෑත්ති. කොළඹ: ගුණසේන සහ සමාගම.

තයතිලක ඩී. ඩී. (2008) සිංහල සාහිත්‍ය ලිපි, තෙවන මූලුණය, ගොඩගේ, කොළඹ.

ක්‍රුනාසිභාස්‍ය, එච්. (සංස්). (1964). සියබස්ලකර වර්ණනාව. කොළඹ: ස්වභාෂා ප්‍රකාශකයෝ.

ක්‍රුණාලේඛක, කේ. (සංස්). (1959). අමාවතුර. කොළඹ: ගුණසේන සහ සමාගම.

තිලකසිරි, ජේ. (1961). සංස්කෘත කාච්ඡා සාහිත්‍යය. කොළඹ: ලේක්භ්වුස්.

දුරුරා ප්‍රසාද සහ කාච්ඡාල ගරුම (සංස්). (1889). කාච්ඡාලංකාර සූත්‍ර. බොම්බාය.

දරමතිරත්න, වි. (1959). භාරතීය කාච්ඡා විවාරය 1. කැලණීය: දිපා මූලුණාලය.

පංසුන්දුසාර ඩී. (සංස්). (1958). සිදත් සගරා හාව සන්නය. කොළඹ: ශ්‍රී ලංකා ප්‍රකාශක සමාගම.

පේමරතන, ඩිලිවි. සහ දේවානන්ද, එච්. (සංස්). (1948). සුබෝධිනී ව්‍යාභ්‍යා සහිත කාච්ඡාදරුණය, පුරුම හා ද්විතීය හාග. කොළඹ: පිනාලංකාර යන්ත්‍රාලය.

බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රකාශනය. (2008). බුත්සරණ.දෙශිවල.

විජයරත්න ඩී. වි. එච්. (2008) අමාවතුර විමර්ශනය, එස්. ගොඩගේ, කොළඹ.

විජයවර්ධන, එච්. (1967). සංස්කෘත කාච්ඡා විවාරයේ මූලධර්ම. කොළඹ: ගුණසේන සහ සමාගම.

විජයවර්ධන, එච්. (1968). කාච්ඡා විවාර ගවේෂණ. කොළඹ: ගුණසේන සහ සමාගම.

විජයවර්ධන, එච්. (2009). සිංහල ගි කාච්ඡා කෙරෙහි සංස්කෘත අලංකාර ගාස්තුයේ බලපෑම. බොරලැස්ගමුව: විසිදුනු ප්‍රකාශකයෝ.

සන්නස්ගල, පී. ඩී. (1947). සිංහල සාහිත්‍ය වංශය. කොළඹ: ලේක් හවුස්.

සෙවරත ඩිඩ්. (2000) බුත්සරණ. කොළඹ. සමයවර්ධන.

ශ්‍රී ලංකා ප්‍රාථින හාජේපකාර සමාගමේ සංස්කරණය, (2004) අමාවතුර, කොළඹ, සමයවර්ධන.

සගරා

විජේමාන්න, පී. (1992). සම්භාව්‍ය සිංහල ගද්‍යයේ කතා රීතිය: සාර්ථී, (ප්‍රකාශකයා සඳහන් නොවේ): සාහිත්‍ය දින මංගල කළාපය, පි. 92-104.